

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට

2017 වසර මැද තක්සේරුව

ඔක්තෝබර් 2021

© Verité Research

පටුන

“අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට”	3
ඇගයීම් ක්‍රමවේදය	3
1. වියදම් යෝජනා.....	4
1.1. විවෘතභාවය ඇගයීම.....	4
1.2. රජයේ ආයතනවල විවෘතභාවය ශ්‍රේණිගත කිරීම	5
1.3. ප්‍රගතිය මැනීම.....	6
2. ප්‍රතිපත්ති යෝජනා	8
2.1. ප්‍රගතිය මැනීම.....	8
3. ප්‍රගතිය, විවෘතභාවය සහ ශ්‍රේණිගත කිරීමේ තක්සේරු පිළිබඳ විස්තර.....	9

“අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට”

2017 වසරේ අරඹන ලද "අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට" වාර්ෂිකව අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩැෂ්බෝර්ඩයක් වේ.

ආණ්ඩුව ඉදිරිපත් කරන වාර්ෂික අයවැය කතාවෙහි අයවැය පොරොන්දු පිළිබඳ මූලික ප්‍රශ්න දෙකකට පිළිතුරු සෙවීම මෙම ඩැෂ්බෝර්ඩය මූලික අරමුණ වේ.

- (i) රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
- (ii) රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?

මෙම ඩැෂ්බෝර්ඩය හරහා ඉහත ප්‍රශ්න වලට පිළිතුරු ජනතාවට ලබා දීමෙහි අරමුණ වන්නේ,

- (i) රජයේ අයවැය පොරොන්දු සම්බන්ධව විවෘතභාවය වර්ධනය කිරීම සහ
- (ii) අයවැය පොරොන්දු ඉටුකිරීම සම්බන්ධව රාජ්‍ය ආයතනවල වගවීම වර්ධනය කිරීමයි

ඇගයීම් ක්‍රමවේදය

අයවැය කතාවේ සඳහන් රුපියල් මිලියන 500කට වඩා වැඩි නව වැය යෝජනා හෙවත් පොරොන්දු වෙනුවෙන් වෙන්කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය ඩැෂ්බෝර්ඩය මගින් විමසා බැලේ. මෙම යෝජනා අයවැය ලේඛනයෙහි 2 වන ඇමුණුමෙහි සඳහන් වේ. 2019 දී මෙම ඩැෂ්බෝර්ඩය ප්‍රතිපාදන වෙන් කිරීමක් නොමැති, නීති සහ රෙගුලාසි වල වෙනස්කම් වැනි ප්‍රතිපත්ති යෝජනා විමසා බැලීම ආරම්භ කරන ලදී.

වසර	තෝරාගත් වියදම් යෝජනා			තෝරාගත් ප්‍රතිපත්ති යෝජනා
	තෝරා ගැනීමේ සීමාව ¹	යෝජනා ගණන	යෝජනා වල මුළු වටිනාකම	යෝජනා ගණන
2017	රු. බිලියන 1ට වැඩි	37	රු. මිලියන 116,910	0
2018	රු. බිලියන 1ට වැඩි	38	රු. මිලියන 149,350	0
2019	රු. මිලියන 500 ට වැඩි	37	රු. මිලියන 100,875	22

වසරකට දෙවතාවක් යාවත්කාලීන කරන මෙම වේදිකාව නව වියදම් විවෘතභාවය සහ ප්‍රගතිය යන දර්ශක දෙකක්

¹ 2017 සහ 2018 දී තෝරා ගැනීමේ සීමාව පදනම් වූයේ යෝජනා සඳහා යෝජිත වියදම් වෙන් කිරීම මත පමණි. අයවැය කථාවේ වාර්තාකරණ ආකෘතියේ වෙනසක් හේතුවෙන් 2019 දී තෝරා ගැනීමේ සීමාව පදනම් වූයේ යෝජිත ප්‍රතිපාදන යෝජනාව සහ එයට දැනටමත් වෙන් කර ඇති මුදල එකතු කිරීම මත ය.

යටතේ ඇගයීමට ²ලක් කරයි. ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීම තනි ප්‍රගති දර්ශකයක් භාවිතයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. ප්‍රතිපත්ති යෝජනා වල තත්වය ප්‍රධාන වශයෙන් ඇගයීමට ලක් කරනු ලැබුවේ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු හරහා වන අතර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ගොනු කරන ලද ඉල්ලීම් මත රැඳී සිටීමෙන් නොවේ. එබැවින් ප්‍රතිපත්ති යෝජනා ඇගයීමට ලක් කිරීමේදී විවෘතභාවය පිළිබඳ දර්ශකයක් නොමැත.

ආණ්ඩුවේ අර්ධ වාර්ෂික කාර්ය සාධනය එම වසරේ ඔක්තෝබර් මස තුළදීද, සමස්ථ වාර්ෂික කාර්ය සාධනය ඊළඟ වසරේ අප්‍රේල්/ මැයි මස තුළදීද එළි දක්වයි.²





1. වියදම් යෝජනා

1.1. විවෘතභාවය ඇගයීම

මෙම දර්ශකය, අයවැය යෝජනා සම්බන්ධයෙන්, රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙයද යන්න අධ්‍යයනය කෙරේ. මෙහි දී ඇගයීමට ලක් කරන්නේ අයවැය පොරොන්දු වල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කොපමණ දුරට රජය හෙළිදරව් කරන්නේද යන්නයි. මේ සඳහා අවශ්‍ය අයවැය පොරොන්දුවලට අදාළ තොරතුරු අදාළ රාජ්‍යය ආයතනයේ වෙබ් අඩවි පරීක්ෂා කිරීම සහ තොරතුරු දැනගැනීමේ පණත (RTI) යටතේ රාජ්‍යය ආයතන වෙත තොරතුරු ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම මගින් රැස්කර ඇත. 2017 සහ 2018 වර්ෂවලදී රජයේ ආයතන වෙත ගොස් සහ එම ආයතන වෙත අවධිමත් ඉල්ලීම් කර ද තොරතුරු රැස් කරන ලදී. කෙසේ වෙතත්, එම තොරතුරු රැස් කිරීමේ ක්‍රමය මේ වනවිට අත්හිටුවා ඇත.

අර්ධ වාර්ෂික ඇගයීමේදී, වසරේ පළමු මාස හය තුළ අයවැය පොරොන්දු ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම අගයන අතර, වසර අවසානයේ ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම සමස්ත වසර අවසානයේදී ඇගයීමට ලක් කරයි.

ඇගයීම කරන අවස්ථාවේ දී ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව විවෘතභාවය පහත පරිදි වර්ගීකරණය කර ඇත.

- 
ආවෘත
සමස්ථ වසර තුළ ප්‍රගතිය ඇගයීමට අවශ්‍ය කිසිදු තොරතුරක් නැත
- 
සීමිත
නිබන්ධ තොරතුරු සමස්ථ වසර තුළ ප්‍රගතිය ඇගයීමට ප්‍රමාණවත් නැත
- 
උදාසීන
ප්‍රගතිය පිළිබඳ තොරතුරු ලබාගැනීමට සහ/හෝ ලබා දුන් තොරතුරු භාවිතා කරමින් ප්‍රගතිය ඇගයීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය
- 
සාධනීය
අයවැය පොරොන්දුවේ ප්‍රගතියට අදාළ තොරතුරු අදාළ කාලය තුළ ඉල්ලුම් කිරීමෙන් ලබාගත හැකිය

² 2019 අයවැය කථාව ප්‍රමාද වී 2019 මාර්තු මාසයේදී පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැවින් 2019 දී වසර අවසානයේ ඇගයීම පමණක් සිදු කරන ලදී.



1.2. රජයේ ආයතනවල විවෘතභාවය ශ්‍රේණිගත කිරීම


ඒ ඒ රාජ්‍ය ආයතනය තමන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින පොරොන්දු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම මත පදනම්ව එම ආයතනවල විවෘතභාවය පිළිබඳ සංසන්දනාත්මක ශ්‍රේණිගත කිරීමක් මෙමඟින් සපයයි. සෑම ආයතනයකටම 0 සිට 100 දක්වා ලකුණු ලැබෙනු ඇති අතර ඉහළම ලකුණු මට්ටම පෙන්වුම් කරන්නේ ලකුණු 100 කිත්ය. අනතුරුව, වර්ෂය තුළ ඔවුන්ගේ සාපේක්ෂ ක්‍රියාකාරිත්වය පෙන්වුම් කරමින්, වැඩිම ලකුණු ගත් ආයතනයේ සිට අඩුම ලකුණු ගත ආයතනය දක්වා රාජ්‍ය ආයතන ඉහළ සිට පහළට ශ්‍රේණිගත කරනු ලැබේ.

රාජ්‍ය ආයතනය සඳහා වන සමස්ත ලකුණු ගණනය කරනු ලබන්නේ එම ආයතනයේ විෂය පථයට අයත් එක් එක් පොරොන්දුවේ ලකුණු වල බරින් සාමාන්‍යයක් ලෙස ය. සෑම පොරොන්දුවක්ම 0 සිට 100 දක්වා පරාසයක් තුළ ඇගයීමට ලක් කෙරේ. සෑම පොරොන්දුවක් සඳහාම ලකුණු ගණනය කරන (i) පොරොන්දුවේ ප්‍රගතිය ඇගයීමේදී ලද තොරතුරු කොපමණ දුරට ප්‍රයෝජනවත්ද සහ (ii) කොතරම් පහසුවෙන් එම තොරතුරු ලබා ගත හැකි වුවද යන කරුණු දෙක මත ය.

තොරතුරු භාවිතයට සුදුසු වීම/ භාවිතා කිරීමේ හැකියාව: ලබා ගත් තොරතුරු, සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත හැකි, අර්ධ වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි සහ කිසිසේත්ම ප්‍රයෝජනයට ගත නොහැකි යනුවෙන් බාණ්ඩ තුනකට වර්ග කර, පිලිවෙලින් 100, 50 සහ 0 වශයෙන් ලකුණු ලබා දෙන ලදී.

තොරතුරු ලබා ගැනීමේ පහසුව: ලබාගත් තොරතුරු වල ප්‍රයෝජනවත්බව අනුව ලබා දුන් ලකුණු, එම තොරතුරු ලබා ගැනීමේ පහසුව අනුව නැවත සකස් කරනු ලැබේ. මෙහිදී තොරතුරු දැනගැනීමේ පහත යටතේ ඉල්ලුම් කිරීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාවට සාපේක්ෂව අන්තර්ජාලය හරහා ඉල්ලුම් කිරීමකින් තොරව තොරතුරු ලබා ගැනීමේ හැකියාවට වැඩි ලකුණු හිමි වෙයි.

විවෘතභාවය ශ්‍රේණිගත කිරීම රාජ්‍ය අමාත්‍යාංශ අයවැය 2019



1.3. ප්‍රගතිය මැනීම

මේ දර්ශකය යටතේ රජය තමන් සිදු කරන බව පැවසූ ක්‍රියාකාරකම් කෙතරම් දුරකට ඉටු කර ඇත්ද යන්න විමසා බැලේ. එනම් මෙහිදී පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය ඇගයීමට ලක්කරයි. මෙම ඇගයීම කරන්නේ පොරොන්දුව ඉටුකිරීමට වගකිව යුතු රාජ්‍ය ආයතනය විසින්ම ප්‍රකාශයට පත් කරන ලද කාලසීමාවන් හා ඉලක්ක පදනම් කරගෙනය.

අයවැය පොරොන්දු වල අර්ධ වාර්ෂික ප්‍රගතිය පහත පරිදි වර්ගීකරණය කර ඇත.

	හෙළිකර නැත	ප්‍රගතිය ඇගයීමට කිසිදු තොරතුරක් නැත. නැතහොත් පවත්නා තොරතුරු ප්‍රගතිය ඇගයීමට ප්‍රමාණවත් නැත
	අතහැර දමා ඇත	මෙම පොරොන්දුව තක්සේරු කිරීමේ වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර නොමැත
	නොසලකා හැර ඇත	මෙම පොරොන්දුව ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර නැත
	මන්දගාමී ප්‍රගතියක් ඇත	මෙම පොරොන්දුව ක්‍රියාවට නංවා ඇතිමුත් නියමිත කාලයට කටයුතු සිදු කිරීමට අසමත් වී ඇත
	සතුටුදායක ප්‍රගතියක් ඇත	මෙම පොරොන්දුව ක්‍රියාවට නංවා ඇති අතර අදාළ ඉලක්කය අත්පත් කරගෙන හෝ ඉලක්කය අභිබවා ගොස් ඇත ³

අයවැය පොරොන්දු වල වාර්ෂික ප්‍රගතිය පහත පරිදි වර්ගීකරණය කර ඇත.

	හෙළිකර නැත	ප්‍රගතිය ඇගයීමට කිසිදු තොරතුරක් නැත. නැතහොත් පවත්නා තොරතුරු ප්‍රගතිය ඇගයීමට ප්‍රමාණවත් නැත/ ප්‍රයෝජනයට ගත නොහැක
	අතහැර දමා ඇත	වසරේ ක්‍රියාකාරී සැලසුමෙන් ඉවත්කර හෝ වසර තුළ කිසිදු ප්‍රගතියක් වාර්තා කර නොමැත
	දුර්වලයි	ඉලක්කගත ප්‍රගතියෙන් 33% වඩා අඩු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත
	අර්ධ සම්පූර්ණයි	ඉලක්කගත ප්‍රගතියෙන් 33%-66% අතර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත.
	සැලකිය යුතුයි	ඉලක්කගත ප්‍රගතියෙන් 66%-80% ත් අතර ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත

³අයවැය පොරොන්දුවක් සතුටුදායක ප්‍රගතියක් ලබාඇති බවට වර්ගීකරණය කෙරෙනුයේ ජුනි 30වන දින වන විට අයවැය වර්ෂයේ ඉලක්ක වලින් 90% ක් වත් අදාළ කාලය තුළ නිම කර ඇත්නම් පමණි.



සම්පූර්ණයි

ඉලක්කගත ප්‍රගතියෙන් 80% ඉක්මවූ ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත

2. ප්‍රතිපත්ති යෝජනා

2019 දී BudgetPromises.Org විසින් අයවැය කථාවේදී රජය විසින් කරන ලද ප්‍රතිපත්තිමය කැපවීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සිය විෂය පථය පුළුල් කළේය. මෙම යෝජනා සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් නොමැත.

ව්‍යවස්ථාදායක/ නීතිකාරක/ නීති සම්පාදක පැනවීමක් හෝ නියාමන දැනුම්දීම් (ගැසට්) “ක්‍රියාත්මක කර ඇත” හෝ “අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත” ලෙස සැලකීමට අවශ්‍යතාවය මත මෙම යෝජනා තෝරා ගන්නා ලදී. පොදුවේ ලබා ගත හැකි ගැසට් නිවේදන, රජයේ වක්‍රලේඛ, රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ පිළිබඳ නිවේදන වලින් තොරතුරු ලබා ගන්නා ලදී. ප්‍රතිපත්තිය පිළිබඳ පොදු තොරතුරු නොමැති විට, ලිපි, දුරකථන ඇමතුම් සහ විද්‍යුත් තැපැල් මගින් තොරතුරු සඳහා අමාත්‍යාංශයට සෘජුවම සම්බන්ධ විය.

2.1. ප්‍රගතිය මැනීම

අයවැය කථාවේ හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රජය ලබා ඇති ප්‍රගතිය මෙමගින් විමසා බැලේ.



හෙළිකර නැත

ප්‍රගතිය ඇගයීමට කිසිදු තොරතුරක් නැත. නැතහොත් පවත්නා තොරතුරු ප්‍රගතිය ඇගයීමට ප්‍රමාණවත් නැත



ක්‍රියාත්මක කර නැත

යෝජනාවේ කිසිදු කොටසක් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක/ නීතිකාරක/ නීති සම්පාදක පැනවීමක් හෝ නියාමන දැනුම්දීම් (ගැසට්) ප්‍රකාශයට පත් කර නොමැත. අදාළ අමාත්‍යාංශය / රජයේ ආයතනය විසින් මෙය ලිඛිතව සනාථ කර ඇත.



අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත

යෝජනාවේ සියලුම කොටස් සඳහා නොව සමහර කොටස් සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක/ නීතිකාරක/ නීති සම්පාදක පැනවීමක් හෝ නියාමන දැනුම්දීම් (ගැසට්) ප්‍රකාශයට පත් කර ඇත.



සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත

ප්‍රතිපත්ති යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඇත. යෝජනාවේ සම්පූර්ණ විෂය පථය සඳහා අවශ්‍ය ව්‍යවස්ථාදායක/ නීතිකාරක/ නීති සම්පාදක පැනවීමක් හෝ නියාමන නිවේදනය (ගැසට් පත්‍රය) ප්‍රකාශයට පත් කර ඇති අතර වැඩිදුර ක්‍රියාමාර්ග අවශ්‍ය නොවේ.



3. ප්‍රගතිය, විවෘතභාවය සහ ශ්‍රේණිගත කිරීමේ තක්සේරු පිළිබඳ විස්තර.

යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
හම්බන්තොට, මඩකලපුව, සහ යාපනය ඇතුළුව වෙරළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 10 ක ධීවර ගම්මාන වැඩි දියුණු කිරීම	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
	ක්‍රියාකාරී සැලැස්ම හා වැඩ සටහන් විස්තර අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වූ අතර පොරොන්දු වල ප්‍රගතිය RTI ඉල්ලීම මත අනාවරණය කරන ලදී.	ප්‍රගති වාර්තාව අනුව, ක්‍රියාකාරකම් 5 ක් ප්‍රගතියක් ලබමින් පවතින අතර ක්‍රියාකාරකම් 20 ක් පසුගාමී බවක් දක්වයි.	
යාන් මය ව්‍යාපෘතිය	සාධනීය	මන්දගාමී ප්‍රගතියක් ඇත	වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය
	RTI මත ප්‍රමාණවත් තොරතුරු සපයා ඇත. OTC: කවුන්ටරය හරහා ව්‍යාපෘතිය පිළිබඳ සමහර තොරතුරු ලබාගත හැකි වුවද මෙම තොරතුරු විස්තර සහිතව නැත. වෙබ් අඩවියෙහි තොරතුරු නොමැත.	ප්‍රගති වාර්තාව අනුව, ක්‍රියාකාරකම් එකක ප්‍රගතියක් ලබමින් පවතින අතර හා ක්‍රියාකාරකම් දෙකක් සැලසුමට අනුව පසුගාමී වී ඇත.	
විද්‍යාගාර උපකරණ හා ලී බඩු ඇතුළත්ව පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම	ආවෘත	හෙළිකර නැත	අධ්‍යාපන අමාත්‍යාංශය
	තොරතුරු ලබාගත නොහැකි අතර ඉල්ලීමට ප්‍රතිචාරයක් නොමැත.	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
	ආවෘත	හෙළිකර නැත	අධ්‍යාපන අමාත්‍යාංශය



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
සියලුම පාසල් සඳහා මූලික පහසුකම් වන ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්	තොරතුරු ලබාගත නොහැකි අතර ඉල්ලීමට ප්‍රතිචාරයක් නොමැත.	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
උසස් පෙළ ගුරුවරුන්ට හා සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක	සීමිත	හෙළිකර නැත	අධ්‍යාපන අමාත්‍යාංශය
	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත. මාර්ගගතව සම්පාදන තීරුවෙහි ලේඛනයන්ගෙන් ලබාගත හැක.	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
එක පාසලකට උපරිම වශයෙන් පරිගණක 50ක් බැගින් කුලී පදනමට ලබා ගැනීම	ආවෘත	හෙළිකර නැත	අධ්‍යාපන අමාත්‍යාංශය
	තොරතුරු ලබාගත නොහැකි අතර ඉල්ලීමට ප්‍රතිචාරයක් නොමැත.	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
පාසල් දරුවන් සඳහා රුපියල් 200,000ක් වටිනා රක්ෂණ ආවරණයක්	සීමිත	හෙළිකර නැත	අධ්‍යාපන අමාත්‍යාංශය
	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත. අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි රක්ෂණ ක්‍රමය ගැන තොරතුරු දැක්වෙන අතර එම තොරතුරු ප්‍රමාණවත් නොවීම මත ප්‍රගතිය නිශ්චය කළ නොහැක.	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
කරාපිටිය, අම්පාර සහ යාපනය යන රෝහල්වල ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම	සීමිත	හෙළිකර නැත	සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	ප්‍රගතියේ මට්ටම තීරණය කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු සපයා නොමැත. කරාපිටිය - ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා CECB කොන්ත්‍රාත් ලබා දී තිබේ. අම්පාර - ඉදිකිරීම් කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා	



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
		සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වේ. යාපනය - ඉඩම ඉදිකිරීම් ක්‍රියාවලිය සඳහා හඳුනාගෙන ඇත.	
ආනයන අපනයන බැංකුව (EXIM BANK) පිහිටුවීම.	ආවෘත	හෙළිකර නැත	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
	RTI: පෙත්සම් ඉල්ලීමකට ප්‍රතිචාරයක් නොමැති බැවින් අභියාචනාවක් ඉදිරිපත් කරන ලදී. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත හරවා යවා ඇති නමුත් කිසිදු තොරතුරක් ලැබී නැත. OTC: ක්‍රියාකාරී සැලැස්ම හැර කිසිදු තොරතුරක් සැපයීම ප්‍රතික්ෂේප කර ඇත. වෙබ්: අමාත්‍යාංශ වෙබ් අඩවියේ තොරතුරු නොමැත. පොරොන්දුව මුදල් අමාත්‍යාංශයේ මධ්‍ය වාර්ෂික වාර්තාවේ සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රජා ආයෝජන වැඩසටහන් වාර්තාවේ 2017-2020 හි සඳහන් කර ඇත.	පොරොන්දුවේ තත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් තොරතුරු නැත	
ලෝක වෙළඳපොළ කේන්ද්‍ර කරගත් ආයෝජන, සංචාරක සහ අපනයන වර්ධනය කිරීම	ආවෘත	හෙළිකර නැත	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
	RTI: පෙත්සම් ඉල්ලීමකට ප්‍රතිචාරයක් නොමැති බැවින් අභියාචනාවක් ඉදිරිපත් කරන ලදී. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එම ඉල්ලීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත හරවා යවා ඇති නමුත් කිසිදු තොරතුරක් ලැබී නැත.. OTC:	පොරොන්දුවේ තත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
	කිසිදු තොරතුරක් සැපයීම ප්‍රතික්ෂේප කර ඇත.. වෙබ් අඩවිය: අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තොරතුරු නොමැත.		
අධිවේගීවල දෙපස ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගෙන නිදහස් වෙළඳ කලාප ඇති කිරීම	සීමිත	හෙළිකර නැත	සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය
	ප්‍රමාණවත් නොවෙන හා නොගැළපෙන තොරතුරු RTI ඉල්ලීම මත ලැබී ඇත.	ක්‍රියාත්මක කිරීමේ සැලසුම අනුව, ජුනි මස අග වන විට සුදුසු අධිවේගී මාර්ග කොට්ඨාසව හඳුනාගත යුතුය. මීට අමතරව, වෙළඳ කලාප හඳුනා ගැනීම, ඇගයීම හා තක්සේරු කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීම සැලකිය යුතු ප්‍රගතියක් දැක්විය යුතුය. නමුත්, තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා මෙහි ප්‍රගතිය ගණනය කළ නොහැක.	
MICE Industry - සම්මේලන ස්ථාන කර්මාන්තය	උදාසීන	අතහැර දමා ඇත	සංචාරක සංවර්ධන හා ක්‍රීස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය
	ප්‍රතිචාර ලිපිය මගින් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පෙන්වයි.	මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් ලබා ගෙන නියං සහනාධාර සඳහා නැවත යොමු කර ඇත.	
ද්විත්ව දුම්රිය මාර්ග ඉදි කිරීම	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
	ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. OTC සහ WEB	විස්තරාත්මක අධ්‍යයන (සමීක්ෂණ සැලසුම් ඇතුළුව) සිදු වෙමින් පවතී. විස්තරාත්මක සැලසුම් සම්පූර්ණ කිරීමෙන් පසු වැඩ සැලසුම්, ප්‍රගති සැලසුම් ආදිය සකස් කිරීම.	
ගෝල්ඩන් කී තැන්පත් කරුවන්ට ගෙවීම් නිරවුල් කර දීම.	ආවෘත	හෙළිකර නැත	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
	තොරතුරු ලබාගත නොහැකි අතර ඉල්ලීමට ප්‍රතිචාරයක් නොමැත. පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත	පොරොන්දුවේ තත්ත්වය තීරණය කිරීමට ප්‍රමාණවත් ලෙස හෝ තොරතුරු නැත.	
අසාර්ථක වන මූල්‍ය සමාගම් වලට සහාය වීම සඳහා මූල්‍ය වත්කම් කළමනාකරණ ඒජන්සියක් පිහිටුවීම	සීමිත	හෙළිකර නැත	FAMA - මුදල් අමාත්‍යාංශය
	තොරතුරු වලට ප්‍රවේශවීමේ හැකියාව තිබුණද, ප්‍රගතිය ඇගයීමට එම තොරතුරු ප්‍රමාණවත් නොවේ.	අවශ්‍ය නීතිමය රාමු සකස් කිරීම සහ සුදානම් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය තුළ වෙනම ඒකකයක් පිහිටුවන ලදී.	
නිවාස බැංකුවට අවශ්‍ය ප්‍රාග්ධනය යෙදවීම	සාධනීය	අතහැර දමා ඇත	රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
	තොරතුරු දැනගැනීමේ පණත යටතේ ගොණු කළ ඉල්ලුම් පත්‍රයට පිළිතුරු ලෙස එවන ලද ලිපියේ මෙහි ප්‍රගතිය දක්වා තිබිණි.	වසර මැද මූල්‍ය වාර්තාව පෙන්වා දෙන්නේ FAMA පිහිටුවීම සඳහා අමතර ප්‍රතිපාදන ලබා දී ඇති බවයි. ප්‍රගතිය නිශ්චය කිරීම සඳහා තොරතුරු ප්‍රමාණවත් නොවේ.	
උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල නිවාස ව්‍යාපෘතිය	සාධනීය	මන්දගාමී ප්‍රගතියක් ඇත	නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
	<p>නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයෙන් ප්‍රමාණවත් තොරතුරු ලැබී නැත අතර වෙනත් ක්‍රියාත්මක කරන අමාත්‍යාංශවලින් (බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය හා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය) තොරතුරු නැත.</p>	<p>නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට වෙන් කර ඇති මිලියන 5000 මුදලින් රු. මිලියන 1,767ක් 2017 ජුනි 30 වන විට රු. මිලියන 624 ක් යොදා ගෙන ඇත. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම නිසා ප්‍රගතියේ තත්වය පිළිබඳ නිශ්චිතව දැක්වීමට ඇත්තේ සීමිත හැකියාවක් වන අතර, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයෙන් කිසිදු තොරතුරක් ලැබී නැත.</p>	
නිවාස සඳහා පොලී සහනාධාර	සාධනීය	මන්දගාමී ප්‍රගතියක් ඇත	මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
	<p>ප්‍රමාණවත් නොවෙන හා නොගැලපෙන තොරතුරු RTI ඉල්ලීම මත ලැබී ඇත. OTC සහ WEB</p>	<p>ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. වසර අවසානය වන විට ණය 100,000 දෙනෙකුට නිකුත් කිරීමට පෙරොන්දු වී ඇත. 2017 ජුනි 30 වන විට ණය 44 දෙනෙකුට නිකුත් කර ඇත. ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම නිසා ප්‍රගතියේ තත්වය පිළිබඳ නිශ්චිතව දැක්වීමට ඇත්තේ සීමිත හැකියාවක් වේ.</p>	
ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප්	ආවෘත	හෙළිකර නැත	ආරක්ෂක අමාත්‍යාංශය



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
දායක විශ්‍රාම වැටුප් ක්‍රමය	ආවෘත	හෙළිකර නැත	රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය අමාත්‍යාංශය
වෘත්තීය පුහුණුව	<p>සීමිත</p> <p>ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත RTI ඉල්ලීම සිදුකිරීම. එම ඉල්ලීම ජාතික යොවුන් සේනාංකය හා ජාතික තරුණ සේවා සභාව වෙත හරවා යවන ලදී. RTI ඉල්ලීමට ප්‍රතිචාරයක් නැත. නෙව්න අභියාචනා කරන ලදී. අමාත්‍යාංශය ඉල්ලීම හරවා යැවීමෙන් පසු වගකීමක් දැරුවේ නැත. ජාතික යොවුන් සේනාංක සංස්ථාවේ ප්‍රමාණවත් හා නොගැලපෙන තොරතුරු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තීරණය කිරීමේ හැකියාව සීමිතය. ජාතික තරුණ සේවා සභාව මඟින් තොරතුරු කිසිවක් නැත. OTC සමඟ ජාතික යොවුන් සේනාංකය කිසිදු තොරතුරක් අනාවරණය කිරීමට ප්‍රතික්ෂේප කර ඇත. OTC මඟින් ජාතික තරුණ සේවා සභාව සමඟ සමීප සම්බන්ධතා: තොරතුරු හෙළිදරව් කිරීමකට මැලි වෙයි. වෙබ් අඩවි: ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ ජාතික වෙබ් අඩවියේ ජාතික තරුණ සේවා සභාව සහ ජාතික තරුණ සේවා සභාවල වෙබ් අඩවිවල කිසිදු තොරතුරක් නැත.</p>	<p>හෙළිකර නැත</p> <p>අයවැය පොරොන්දුව මගින් මුදල් වෙන් කර ඇත්තේ පුහුණුවට වන අතර කෙසේ වෙතත් යොවුන් සේනාංකය විසින් එහි සම්පූර්ණ වියදම් අනාවරණය කර ඇත. ජාතික යොවුන් සේනාංකය මඟින් ප්‍රමාණවත් තොරතුරු ලබා නොදීම නිසා ප්‍රගතියේ තත්වය පිළිබඳ නිශ්චිතව දැක්වීමට ඇත්තේ සීමිත හැකියාවක් වන අතර ජාතික තරුණ සේවා සංගමයේ තොරතුරු වාර්තා නොවේ. ක්‍රියාකාරී සැලැස්ම හා භෞතික ප්‍රගති වාර්තාව සපයා ඇති ක්‍රියාකාරකම් ලැයිස්තුව සමානව සපයා නැත.</p>	<p>ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය</p>



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
සුළු පරිමාණ ව්‍යාපාරවලට පොලී රහිත මූල්‍ය පහසුකම් සැලසීම	සීමිත	අතහැර දමා ඇත	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය
	RTI ඉල්ලීම මත ලැබුණු තොරතුරු ප්‍රමාණවත් නැත.	දක්වන යෝජනාව වෙනුවට ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.වැඩිදුර තොරතුරු අනාකරණය නැත. සටහන: 2017 අයවැය කතාවේ (වියදම් පිළිබඳ යෝජනා සාරාංශයෙහි) ඇමුණුම 02 හි එක් යෝජනාවකට අනුව සෑම මන්ත්‍රීවරයකුටම ග්‍රාම නිලධාරී වසමකට රු.මිලියන 1 බැගින් සපයනු ඇත. අයවැය කතාවේ දී එක් එක් මන්ත්‍රීවරයාට ප්‍රතිපාදන වෙන් කිරීම සඳහන් කර නැත. එම මුදල් එවැනිම ස්වභාවයේ වෙනස් වැඩසටහන් සඳහා යොමු කර ඇත.	
"සේවා පියස" ඒකක 1,000 පිහිටුවීම	ආවෘත	හෙළිකර නැත	රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය අමාත්‍යාංශය
ජාතික ඩිජිටල් හැඳුනුම්පත්	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. OTC සහ WEB	2017 ජූලි වන විට, ICTA විසින් 55% ක ඉලක්කයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අතර 38% ක් අවසන් කර ඇත. රු. මිලියන 500ක් මුදලක් ක්‍රියාකාරකම් සඳහා වෙන් කර ඇති	



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
		අතර (මූල්‍ය විෂයේ නිමානයන්ට අනුව) මෙම ව්‍යාපෘතිය නතර කර ඇති බවට ලිපියක් ලැබී ඇත.	
ජාතික ගෙවීම් වේදිකාව හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. OTC සහ WEB	ICTA විසින් මෙම පොරොන්දුව ව්‍යාපෘති දෙකක් ලෙස වර්ගීකරණය කර ඇත: 1) රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 2) ජාතික ගෙවීම් වේදිකාව. රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය සංකල්පනමය අදියර තුනක් ක්‍රියාත්මක කර ඇති අතර, ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක වන අතර කෙසේ නමුත් නිසි ප්‍රගතිය සීමිත තොරතුරු මගින් නිශ්චය කළ නොහැක.	
මාර්ග ගාස්තු අය කිරීමේ ක්‍රමය	සාධනීය	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	ලිපිය මගින් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පෙන්වයි. OTC + WEB	2017 තෙවන කාර්තුවේදී පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත. ව්‍යාපෘති සාකච්ඡා මට්ටමේ පවතී.	
විශේෂිත ලේඛන ආරක්ෂිත යතුරක් භාවිතය මගින් සයිබර් අවකාශය ආරක්ෂණය	සාධනීය	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	මූල්‍ය හා භෞතික ප්‍රගතිය මත තොරතුරු අවමය. ලිපිය හරහා ප්‍රගතියේ මට්ටම පෙන්වයි.	ව්‍යාපෘතිය සඳහා වන ක්‍රියාකාරී හා මූල්‍ය සැලසුම් ලබා දී ඇත. මූල්‍ය සැලැස්ම පිළිබඳ ප්‍රගතියක්	



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
		නොදැක්වේ. භෞතික ප්‍රගති සැලැස්ම අසම්පූර්ණයි. ව්‍යාපෘතිය සාකච්ඡා මට්ටමේ ඇත.	
සියලුම රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හා ආයතන විධියේ සම්මන්ත්‍රණ ක්‍රමයක් හා අන්තර් රාජ්‍ය ඩිජිටල් ලේඛන ක්‍රමයක් ඇති කිරීම	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය
	ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. OTC සහ WEB	ICTA විසින් මෙම පොරොන්දුව ව්‍යාපෘති දෙකක් ලෙස වර්ගීකරණය කර ඇත: 1) විධියේ සම්මන්ත්‍රණ සහ 2) අන්තර් රාජ්‍ය ඩිජිටල් ලේඛන කළමනාකරණ ව්‍යාපෘතිය . ජූනි 30 වන විට විධියේ සම්මන්ත්‍රණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් සීමිත තොරතුරු නිසා අන්තර් ඩිජිටල් ලේඛන කළමනාකරණ පද්ධති ව්‍යාපෘතිය පවත්වා ගෙන යන නමුත් නිසි ප්‍රගතියක් තීරණය කළ නොහැක.	
වඩා යෝග්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව නවීන උපකරණවලින් සන්නද්ධ කර ධාරිතාවය වැඩි කිරීම	ආවෘත	හෙළිකර නැත	නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය
නිවාස බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තියට පරිවර්තනය කිරීම	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
<p>ධෛර්යවත් කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම</p>	<p>RTI: ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සමඟ OTC</p>	<p>2020 වන විට ණය 1,000,000 දෙනෙකුට නිකුත් කිරීමට පොරොන්දුවී ඇත. 2017 අගෝස්තු 25 වන විට ණය 122 දෙනෙකුට නිකුත් කර ඇත.</p>	
<p>ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග සංවර්ධනය</p>	<p>උදාසීන</p>	<p>සතුටුදායක ප්‍රගතියක් ඇත</p>	<p>පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය</p>
	<p>ප්‍රමාණවත් තොරතුරු RTI ඉල්ලීම මත සපයා ඇත. OTC සහ WEB</p>	<p>2017 වසරේ තෙවන කාර්තුව අවසානයේදී අමාත්‍යාංශයෙන් 65% ක් භෞතික ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබිණි. 2017 අගෝස්තු 31 දිනට 60% ක ප්‍රගතියක් දක්නට ලැබුණි.</p>	
<p>කුඩා වැව් 1,500 ප්‍රතිෂ්ඨාපනය කිරීම, ප්‍රතිසංස්කරණය හා රොන්මඩ ඉවත්කිරීම</p>	<p>ආවෘත</p>	<p>හෙළිකර නැත</p>	<p>කෘෂිකර්ම අමාත්‍යාංශය</p>
<p>සෑම නගරයකම නවීන පහසුකම් සමානව සංවර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාත්මක සැලසුමක් සැකසීම</p>	<p>සීමිත</p>	<p>අර්ධ සම්පූර්ණයි</p>	<p>නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය</p>
	<p>අමාත්‍යාංශය විසින් 2017 ජූනි 30 වනදා තෙක් ව්‍යාපෘතියේ ප්‍රගතිය ලබා දෙන ලදී.</p>	<p>2017 වසර මැද ප්‍රගති වර්තාවෙහි ලබා දී ඇති තොරතුරුවලට අනුව මෙම පොරොන්දුව අර්ධ සම්පූර්ණ ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.</p>	
<p>දකුණු පළාත් සංවර්ධනය</p>	<p>ආවෘත</p>	<p>හෙළිකර නැත</p>	<p>නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය</p>



යෝජනාව	විවෘතභාවය	ප්‍රගතිය	නියෝජිත ශ්‍රේණිගත කිරීම
<p>ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ "සිරිසර පිටිසුම" වැඩසටහන ක්‍රියාත්මක කිරීම</p>	විවෘත	මන්දගාමී ප්‍රගතියක් ඇත	ජනාධිපති ලේකම් කාර්යාලය
	<p>තොරතුරු දැනගැනීමේ පණත යටතේ ගොණු කළ ඉල්ලුම් පත්‍රයට පිළිතුරු ලෙස තොරතුරු ලැබිණි.</p>	<p>ජූලි 31 වැනි දින වන විට, වාරිමාර්ග 20 ක් සහ මාර්ග සංවර්ධන යෝජනා 2 ක් ක්‍රියාත්මක වෙමින් පවතී. වාරිමාර්ග ව්‍යාපෘති දෙකක් සහ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතුව ඇත. ප්‍රගතිය නිශ්චය කිරීම සඳහා තොරතුරු ප්‍රමාණවත් නොවේ.</p>	
<p>ලක් සතොස සහ ඔසුසල බලයලත් වෙළඳසැල් ජාලය පුළුල් කිරීම</p>	සාධනීය	අතහැර දමා ඇත	කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය
	<p>තොරතුරු දැනගැනීමේ පණත යටතේ ගොණු කළ ඉල්ලුම් පත්‍රයට පිළිතුරු ලෙස ප්‍රමාණවත් තොරතුරු ලැබිණි.</p>	<p>වසර තුළදී අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවූ නමුත්, මෙම ව්‍යාපෘතිය 2018 වසරට කල් තබා ඇත.</p>	
<p>උතුරු පළාතේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම</p>	උදාසීන	අතහැර දමා ඇත	පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
	<p>තොරතුරු දැනගැනීමේ පණත යටතේ ගොණු කළ ඉල්ලුම් පත්‍රයට පිළිතුරු ලෙස ප්‍රමාණවත් තොරතුරු ලැබිණි.</p>	<p>මුදල් හා ජනමාධ්‍යය අමාත්‍යාංශයෙන් මුදල් ලබාගෙන ඇත. 2017 ජූලි 11 වන දින කැබිනට් මණ්ඩල තීරණයකට අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් වූ දේපලවලට සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා වූ අරමුදලට මුදල් යොමු කර ඇත.</p>	

වගකීම්හරණය

මෙම වෙබ් අඩවියෙහි අන්තර්ගත වන තොරතුරු ලබා ගනු ලබන්නේ රජයේ වාර්තා, නිල ප්‍රකාශන, ප්‍රසිද්ධ වාර්තා, සහ තොරතුරු දැනගැනීමේ පණත යටතේ ලබාගත් තොරතුරු යනාදිය වෙතිනි. තවද, මෙම වෙබ් අඩවියේ පළ කරනු ලබන තොරතුරු කිසිවක් කිසිදු ආකාරයකින් වෙරිටේ රිසර්ච් ආයතනයේ හෝ එහි සාමාජිකයන්ගේ



පෞද්ගලික අදහස් යැයි අර්ථකථනය කළ නොහැක. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ඇති යම් තොරතුරක ප්‍රතිඵලයක් ලෙසින් කිසියම් කෙනෙකු අප්‍රසිද්ධියට හෝ අපකීර්තියට පත්වුවහොත් එයට වෙරිටේ රිසර්ච් මොනායම් ආකාරයකින් හෝ වග කියනු නොලැබේ.

අපගේ වෙබ් අඩවිය සඳහා හැකිතාක් විශ්වාසදායී තොරතුරු ලබා ගැනීමට උපරිම ලෙස ක්‍රියාකළද, මෙම රැස් කරගත් තොරතුරුවල තිබිය හැකි අක්‍රමිකතා හෝ අතපසුවීම් නිසා එම තොරතුරු භාවිතයෙන් උද්ගත විය හැකි ගැටලුවලට වෙරිටේ රිසර්ච් හෝ BudgetPromises.org වෙබ් අඩවියේ ක්‍රියාකාරීන් වග කියනු නොලැබේ.

එමෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව අප විසින් ප්‍රකාශයට පත් කරනු ලබන තොරතුරු වෙනස් කිරීමට, අන් තැනක ප්‍රකාශ කිරීමට, සම්ප්‍රේෂණය කිරීමට, හුවමාරු කිරීමට, විකිණීමට, ප්‍රතිනිර්මාණය කිරීමට, බෙදා හැරීමට, නැවත පළ කිරීමට, අභිවහනය කිරීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ කිසිදු වාණිජමය අරමුණකින් අපයෝජනය කිරීමට කිසිවෙකුට කිසිසේත් හිමිකම් නැත. එමෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනයේ අනුමැතිය සහිතව හෝ රහිතව BudgetPromises.org හි තොරතුරු භාවිතා කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාකවලටද අපි වග නොකියමු.

වෙරිටේ රිසර්ච් ආයතනය කිසිදු දේශපාලන පක්ෂයක් සහ/හෝ දේශපාලන අරමුණු ඇති සංවිධානයකට සහය හෝ අනුමැතිය නොදක්වන අතර එවැනි කිසිවක් වෙනුවෙන් පෙනී සිටීම හෝ නියෝජනය කිරීම ද නොකරයි.

මෙම වෙබ් අඩවියේ සඳහන් වන තොරතුරු මහජනයා අතර දැනුවත්භාවය නංවාලනු වස් කිසිදු අයකිරීමකින් තොරව සපයනු ලැබේ. එමෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනය හෝ BudgetPromises.org කණ්ඩායම කිසිදු පාර්ශවයක් සමඟ මෙම වෙබ් අඩවියේ සඳහන් තොරතුරු ලබාදීමට කිසිදු ගිවිසුමකට හෝ අවබෝධතාවකට එළඹ නැත.

මෙම වෙබ් අඩවියට ඇතුළත් වන්නේ budgetpromises.org විසින් විශ්ලේෂණය කර සම්පාදනය කරන ලද ස්වාධීන විශ්ලේෂණයන්හි ප්‍රතිඵල වන අතර එමඟින් දත්ත වල පවතින ප්‍රවණතාවයන් සහ හැසිරීම ඉදිරිපත් කර ඇත. එම තොරතුරුවලින් කිසිවක්, කිසිවකු විසින් ප්‍රතිඋත්පාදනය කරන්නට අදහස් කරන්නේනම් වෙරිටේ රිසර්ච් ආයතනයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.